

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලබමි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණන සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුව ද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු ගොඩනැගිලි ඉදිකිරීම්, වාහන අළුත්වැඩියා හා වෙනත් සංවර්ධන කටයුතු සඳහා සමාලෝචිත වර්ෂයතුල වැය කර තිබුණු එකතුව රු.27,741,516 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දී නාරන්ගොල්ල වත්ත වෙන්දේසි ඉඩමේ පොදු කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවට ලැබී තිබුණු රු.4,150,000 ක් වූ අක්කර 01 පර්චස් 6.6 ක ඉඩම් වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.	එම	එම
(ඇ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන ආධාර ලැබී එම එකතුව රු.37,987,464 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2024 වර්ෂයේ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන සලසා නොතිබූ බව.	එම
(ඈ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන වැය රු.15,761,191 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	අයවැය ලේඛනයේ ප්‍රාග්ධන වැය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට නොහැකි වූ බව.	එම

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වත්කම් විෂයයන් 02 ක හා වගකීම් විෂයක ශේෂයන්ගේ එකතුව, උපලේඛනයේ සඳහන් ශේෂයන්ගේ එකතුව සමඟ සැසඳීමේ දී, රු. 15,479,267 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	පුස්තකාල පොත්වල හා පොදු තැන්පත්වල නොසැසඳීම් ඉදිරි වර්ෂයේදී නිවැරදි කරන බව.	ගිණුම් ශේෂ සඳහා උපලේඛන නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.1,304,632 ක වත්කම් විෂයයන් 03 ක් සහ වගකීම් විෂයකට අදාළව ලේඛන හා උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා ඒවා සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	කමිටු පත්කර මෙම ශේෂයන් සොයා බලා නිරවුල් කර ගන්නා බව	ගිණුම් විෂයයන් සඳහා අදාළ ලේඛන පිළියෙල කර ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
-------------------------------------	--------------	---------------------	----------

(අ) 1893 අංක 09 දරන
සෞභාග්‍ය ආඥා
පනත

4 (1), 06 හා 10 වගන්ති	සභා බල ප්‍රදේශයේ පිහිටි ගවසානකාගාරයක් හා ගවමස් අලෙවිසැල් 02 ක් ඇප ඔප්පු අත්සන් කිරීමකින් හා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පවත්වා ගෙන ගොස් තිබුණි. එසේම මරණ ලද ගවයින් ප්‍රාදේශීය සභාවේ පූර්ව ලියාපදිංචි කිරීමට ද කටයුතු කර නොතිබුණි.	නීති, රීති අනුව කටයුතු කරන බව.	අවිධිමත්ව පවත්වාගෙන යන ගව සානකාගාරය සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
---------------------------	--	--------------------------------	--

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ
මුදල් රෙගුලාසි

මු.රෙ. 104(4)	සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ගිණුම් ශේෂ 08ක් සඳහා අයවීම් හා නිරවුල් කිරීම් සිදු නොකිරීම සම්බන්ධව සිදු කරන පරීක්ෂණ අවසන් කර එකතුව රු.14,070,204 ක අලාභ අයකර ගෙන නොතිබුණි.	පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඉදිරි කටයුතු සිදුකරන බව.	අලාභ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
---------------	--	--	-----------------------------------

(ඇ) පළාත් පාලන ඉංජිනේරුගේ අංක 4/4/ඉංජිනේරු පොදු හා 2024 අප්‍රේල් 22 දිනැති චක්‍රලේඛයේ 13, 15 වගන්ති	සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.4,070,000 ක් වැයකර ඉටුකළ සංවර්ධන ව්‍යාපෘති 06 ක අදාළ තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාගෙන නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	අදාළ තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
---	---	--------------------	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.27,381,984 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.54,122,302 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
ආදායම් ප්‍රභවය		ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	1,881,894	3,444,010	3,443,038	819,725	1,881,894	2,126,773	2,329,773	818,753
(ii)	කුලී	3,839,400	6,414,996	5,153,940	2,790,114	3,839,400	3,901,286	4,628,568	1,529,058
(iii)	බලපත්‍ර ගාස්තු	3,150,225	4,572,271	4,572,271	-	3,150,225	3,648,165	3,696,215	
(iv)	වෙනත් ආදායම්	31,032,187	44,407,533	63,831,492	20,178,398	31,032,187	48,192,037	29,691,524	39,602,357
එකතුව		39,903,706	58,838,810	77,000,741	23,788,237	39,903,706	57,868,261	40,346,080	41,950,168

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පුද්ගලයින් 67 දෙනෙකුගේ වසර 05 ට වඩා වැඩි කාලයක සිට හිඟ හිටි රු.107,597 ක අක්කර බදු අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.

හිඟ වරිපනම් ආදායම් අය කළ යුතුය.

(ආ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.927,765 ක් හා මුද්දර ගාස්තු රු.15,797,994 ක් විය.

අයකර ගත නොහැකි මුදල් සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බව.

ලැබිය යුතු ආදායම් ගෙන්වා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසු වාසස්ථාන සහ සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 සිට 95 දක්වා වගන්තිවලට අනුව, මළ ප්‍රවාහනය සහ කසළ ශෝධනය ප්‍රාදේශීය සභාව විසින් ඉටු කළ යුතු වුවත්, ගලි රථ සේවාව ආරම්භ කිරීමට හා මළ පිරිපහදු ඒකකයක් ආරම්භ කිරීමට සභාවේ අවධානය යොමු වී නොතිබුණි.	ගලි රථ සේවාවක් ආරම්භ කිරීමට සුදුසු ඉඩමක් නොමැති බව දන්වමි. එසේම තාක්ෂණික හා මූල්‍ය හැකියාව නොමැති බව.	බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු සුභ සාධනය වෙනුවෙන් පනතේ කාර්යයන් ඉටුකළ යුතුය.
(ආ) සභාවට අයත් ජල මූලාශ්‍ර 04 ක ජලයේ තත්ත්ව පරීක්ෂණ වාර්තා අනුව ජලයේ පැවතිය යුතු බැක්ටීරියා ප්‍රමාණයට වඩා ඉහළ බැක්ටීරියා ප්‍රමාණයක් පවතින බව සඳහන් වුවද සභාව විසින් අදාළ ජල මූලාශ්‍රවල ජලය පිරිසිදුකර බෙදාහැරීමට කටයුතු කර නොතිබුණි.	මහජනතාව සඳහා උණුකර නිවා ජලය පානය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මගින් උපදෙස් ලබාදී ඇති බව.	ජල මූලාශ්‍රවල ජලය පිරිසිදු කර බෙදාහැරීමේ ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 08 ක එකතුව රු.39,783,826 ක් විය. ඉන් වසර 01 ත් 05 ත් අතර කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.1,185,899 ක් හා වසර 05 ට වැඩි කාලයක් පවතින ගිණුම් ශේෂ එකතුව රු.12,011,016 ක් විය.	පරීක්ෂණයන් ක්‍රියාත්මක වන බවත් වරිපනම් ,අක්කර බදු ,සඳහා වන හිඟ මුදල් අයකර ගැනීමට ජංගම සේවා හා දේපල තහනම් කිරීමේ කටයුතු සිදුකරන බව.	කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂ 02 ක එකතුව රු.65,803,102ක් විය. ඉන් වසර 01 ත් 05 ත් අතර කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.5,074,300 ක් හා වසර 05 කට වැඩි කාලයක් පවතින ගිණුම් ශේෂ එකතුව රු.18,057,540 ක් විය.	කම්ටුවක් පත්කර ඇති අතර, පරීක්ෂණ වාර්තාව අනුව කටයුතු කරන බව.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට අයත් එකතුව රු.16,962,500 ක් වටිනා වාහන 06 ක් හා වටිනාකම හඳුනා නොගත් වාහන 02 ක් වසර 02 ත් වසර 12 ත් අතර කාල පරිච්ඡේදයක සිට භාවිතයෙන් තොරව නිශ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි.	වාහනවල අයිතිය පවරාගෙන වෙන්දේසි කිරීමටත්, අළුත්වැඩියා කිරීමටත් කටයුතු කරන බව.	වාහන අළුත්වැඩියා කර උපයෝජනය කිරීමටත්, අපහරණය කළයුතු වාහන අපහරණය කිරීමටත් කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉකුත් වර්ෂයේ දෙවන අර්ධ වර්ෂය සඳහා මාර්ග සම්මත මිල රේටයන් සංශෝධනය කර තිබිය දී, ඉකුත් වර්ෂයේ මුල් අර්ධ වර්ෂයේ රේටයන් මත පදනම්ව මාර්ග හා කාණු ඉදිකිරීමේ සංවර්ධන ව්‍යාපෘති 23 කට ඇස්තමේන්තු සකස් කිරීම හේතුවෙන් එකතුව රු.522,056 ක් වැඩිපුර ගෙවා තිබුණි.	2023 දෙවන අර්ධ වර්ෂයේ සංශෝධන මාර්ග සම්මත මිල රේට ලැබී (HSR) ලැබී නොතිබීම හා වැඩිපුර ගෙවූ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	සංශෝධිත මාර්ග සම්මත මිල රේටයන් මත ඇස්තමේන්තු සකස් කර ගෙවීම් කළ යුතු අතර වැඩිපුර ගෙවීම් අයකළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ව්‍යාපෘති 03 ක කාණු සඳහා හැඩයම් ලැලි (Form work) යෙදීමේදී භාවිතා කළ යුතු මාර්ග සම්මත රේටය ST-112 භාවිතා කළ යුතු වුවත් ST 64 භාවිතා කිරීම හේතුවෙන් රු.233,046 ක් වැඩිපුර ගෙවා තිබුණි.	හැඩයම් ලැලි යෙදීමේ දී මුක්කු යෙදීමට වෙනම මුදල් එකතු කළ යුතු බව.	නියමිත මාර්ග සම්මත මිල රේටය භාවිතා කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත කාර්ය මණ්ඩලය සහ තර්‍ය කාර්ය මණ්ඩලය සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට තනතුරු 10 ක පුරප්පාඩු 20 ක් නිරීක්ෂණය විය.	සියළු බඳවා ගැනීම් අත්හිටුවන ලෙස දන්වා ඇති බැවින් ප්‍රාථමික ශ්‍රේණියේ සියළු තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවා ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගෙන සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.